

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඒරාචුර්පත්තු ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ඒරාචුර්පත්තු ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය

ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය සඳහා කොඩුවාමඩු සහ අපද්‍රව්‍ය රැස්කිරීමේ ආදායම මූල්‍ය ප්‍රකාශනවල රු. 194,206 කින් වැඩියෙන් දක්වා තිබූ අතර, ලැබිය යුතු හිඟ ආදායම් රු. 334,534 ක් මූල්‍ය ප්‍රකාශනවල ජංගම වත්කමක් ලෙස දක්වා නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දෝෂ නිවැරදි කිරීමට පියවර ගෙන ඇති බව.	වර්ෂයට අදාළ ආදායම සහ හිඟ ශේෂය නිවැරදිව ගණනය කර ගිණුම්ගත කළ යුතුය.
(ආ) 2023 වර්ෂයේ සහ සමාලෝචිත වර්ෂයේදී සභාව විසින් මිලදීගත් සහ පරිත්‍යාග ලෙස ලැබුණු පොත් 2,524ක වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දක්වා නොතිබුණි.	මේවා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) දුරකථන සන්නිවේදන ආයතනවලින් සමාලෝචිත වර්ෂය දක්වා අයකළ යුතු වෙළෙඳ බලපත්‍ර ගාස්තු රු. 225,000ක් මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස අනාරවණය කර නොතිබුණි.	මෙම දෝෂය නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ලැබිය යුතු ආදායම් නිවැරදිව ගණනය කර මූල්‍ය ප්‍රකාශනවල වත්කමක් ලෙස දැක්වීමට පියවර ගත යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.146,185,023 ක් වටිනා ගිණුම් ශේෂ 03 කට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය හිමිකාරිත්වය සනාථ කිරීම් ලේඛන, සහ අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	මේවා සමාලෝචනය කර නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබන බව.	වත්කම් ලේඛන යාවත්කාලීනව නඩත්තු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 24(1) වගන්තිය	සභාවේ පරිපාලන බලප්‍රදේශය තුළ පිහිටි මාර්ග 1,065 කින් මාර්ග 937 ක් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කිරීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත්, කටයුතු කර නොතිබුණි.	මේවා සමාලෝචනය කර නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබන බව.	සභාවේ පරිපාලන බලප්‍රදේශය තුළ පවතින මාර්ග ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(i) මුදල් රෙගුලාසි 371(5)	වර්ෂ 01 ත් 05 ත් අතර කාලපරිච්ඡේදයකට අදාළ අත්තිකාරම් රු.8,922,640 ක් පියවීමට පියවර ගෙන නොතිබුණි.	අදාළ අත්තිකාරම් සමාලෝචනය කර නිවැරදි කිරීමට පියවර ගන්නා බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) මුදල් රෙගුලාසි 571(1), (2) හා (3)	වර්ෂ 02ක වඩා පැරණි රු.3,546,030 ක් වූ කල් ඉකුත් තැන්පතු 170ක් අදාළ පුද්ගලයින්ට ආපසු ගෙවීමට හෝ ආදායමට මාරුකිරීමට කටයුතු කර නොතිබුණි.	මෙම තැන්පතු සමාලෝචනය කර 2025 වර්ෂයේදී ආදායමට මාරුකිරීමට පියවර ගන්නා බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කල් ඉකුත් තැන්පතු නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) 2022 දෙසැම්බර් 23 දිනැති අංක SEC/2022/E/03 දරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය	සමාලෝචිත වර්ෂයේදී සභාවේ ස්ථාවර තැන්පතු පොළී ආදායමින් රාජ්‍ය බැංකු දෙකක් විසින් අයකර තිබූ රු. 133,280 ක රඳවා ගැනීමේ බදු ප්‍රතිපූර්ණය කිරීමට සභාව ක්‍රියාමාර්ගගත නොතිබුණි .	බැංකු මාර්ගයෙන් මෙය නිවැරදි කිරීමට කටයුතු කරන බව.	චක්‍රලේඛ උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 69,024,296 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 74,514,887 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	2,102,000	130,850	130,850	992,082	2,004,500	1,044,706	55,200	989,506
කුලී	12,685,000	14,274,442	14,274,442	2,362,937	15,755,000	17,021,021	14,177,491	2,843,529
බලපත්‍ර ගාස්තු	4,761,000	4,058,134	4,058,134	-	4,511,000	3,421,481	3,421,481	-
වෙනත් ආදායම්	73,962,000	7,889,080	7,889,080	-	8,874,500	10,409,074	10,409,074	-
එකතුව	<u>93,510,000</u>	<u>26,352,506</u>	<u>26,352,506</u>	<u>3,355,019</u>	<u>31,145,000</u>	<u>31,896,282</u>	<u>28,063,246</u>	<u>3,833,035</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 පෙබරවාරි 28 දිනැති අංක 2165 දරන ගැසට් පත්‍රය මගින් සභාවේ පරිපාලන බලප්‍රදේශයට අයත් ගම්මාන 24ක් සංවර්ධිත ප්‍රදේශ ලෙස ප්‍රසිද්ධ කර තිබුණද, එම ප්‍රදේශවල පවතින නිෂ්චල දේපළ හඳුනාගෙන තක්සේරුකර වරිපනම් බදු අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ලබන බව.	එම ප්‍රදේශවල පවතින නිශ්චල දේපළ හඳුනාගෙන, ඒවා තක්සේරු කර, වරිපනම් බදු අයකර කිරීමට පියවර ගත යුතුය.
(ආ) කුලී		
(i) සභාව සතු කඩකාමර 28 කින් ලැබිය යුතු කුලී රු. 862,230 ක් වර්ෂ 03 අධික කාලයක් අයකර ගැනීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.	පසුගිය කාලයේ පැවැති අයහපත් වාතාවරණය හේතුවෙන් ප්‍රමාදයන් සිදුවිය. වර්තමානයේ අයකිරීම් සිදු කරමින් පවතින බව.	හිඟ හිටි ආදායම් අයකර ගැනීමට නොපමාව කටයුතු කළයුතුය.
(ii) බදුහිමියන් 14කගෙන් රු. 478,550 ක හිඟහිටි බදු මුදල් අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	-එම-	හිඟහිටි බදු මුදල් අයකිරීමට පියවර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) බදු ගිවිසුම් කොන්දේසි අංක 03 ප්‍රකාරව, නියමිත කාලවකවානුව තුළ බදු මුදල් ගෙවීම් පැහැර හරින ලද බදුකරුවන්ගෙන් සියයට 10ක දඩ මුදලක් අයකළ යුතු වුවත්, එලෙස බදුකුලී මුදල් නොගෙවූ අයගෙන් රු.69,080ක දඩමුදල් අයකර නොතිබුණි.	2025 වර්ෂයේ සිට අයකිරීමට පියවර ගනු ලබන බව.	ගිවිසුම් ප්‍රකාරව ගෙවීම් පැහැර හරින ලද බදුකරුවන්ගෙන් දඩමුදල් අයකිරීමට පියවර ගත යුතුය.
(ආ) වර්ෂ 05කට අධික කාලයක සිට අයකළ යුතු විනෝද බදු රු. 992,082ක් අයකර ගැනීමට සභාව ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	නීතිමය ක්‍රියාමාර්ග ගෙන අයකිරීමට පියවර ගනු ලබන බව.	හිඟ විනෝද බදු අයකර ගැනීමට පියවර ගත යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වාහන 12ක් අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් පියවර ගෙන නොතිබුණි.	මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ලබන බව.	අලුත්වැඩියා හා නඩත්තු කටයුතු අප්‍රමාදව සිදු කළ යුතුය.
(ආ) වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල නමින් පවතින වාහන 25ක හිමිකාරිත්වය සභාවේ නමට මාරුකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	වාහනවල අයිතිය සභාවේ නමට මාරුකිරීමට කටයුතු කරමින් පවතින බව.	සභාව විසින් පරිහරණය කරනු ලබන වාහනවල හිමිකාරිත්වය පවරා ගැනීමට පියවර ගත යුතුය.

3.3 ව්‍යාපෘති, මෙහෙයුම් හෝ මූලධන කාර්යයන්ගේ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 වර්ෂයේ රු. 15,544,440 ක මුදලකට ගිවිසුම් අත්සන් කර අලෙවි මධ්‍යස්ථානය ඉදිකිරීමේ කාර්යය 2022 මැයි 12 දින අවසන් කිරීමට නියමිතව තිබුණි. ඉදිකිරීම් කාර්යයන් නියමිත කාලපරිච්ඡේදය තුළ ඉටුකිරීමට පියවර ගෙන නොතිබීම හා පසුව අමු ද්‍රව්‍ය මිල ගණන් ඉහලයාම හේතුවෙන් ගොඩනැගිල්ලේ මූලික අඩිතාලම පමණක් යොදා කර්මාන්තය අතහැර දමා තිබුණි.	ආර්ථික අර්බුදයෙන් පැවැති මූල්‍ය හිඟකම නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. වර්තමානයේ PSDG අරමුදලින් ඉටුකිරීමට ඇස්තමේන්තුවටත්, අනුමැතියටත් ඉදිරිපත් කර ඇති බව.	ව්‍යාපෘති නියමිත පරිදි ක්‍රියාත්මක කර අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට පියවර ගතයුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 සැප්තැම්බර් 29 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛයේ 2.3(iv) ඡේදයට පටහැනිව ප්‍රජා මූල සංවිධාන වෙත ලබාදී තිබුණු කොන්ත්‍රාත් වැඩ 11 ක් ඔවුන් විසින් උපකොන්ත්‍රාත් ලබාදී ඇති බව තහවුරු වී තිබියදී, තාක්ෂණික නිලධාරියා විසින් ප්‍රජා මූල සංවිධානය විසින් සේවාව අවසන් කළ බවට සහතික කර රු.21,749,830 ක් ගෙවීම් කර තිබුණි.	ප්‍රජා මූල සංවිධාන අරමුදල් හිඟකම සම්බන්ධයෙන්, නිවාස හා සමාජ සංවර්ධන කමිටු රැස්වීම් සහ මූල්‍ය ප්‍රතිපත්ති රැස්වීම් මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී, සමාජ සුභසාධන පුද්ගලයින් සහ ධනවතුන් විසින් සමාජීය පදනමක් මත මෙම ව්‍යාපෘති සම්පූර්ණ කළ යුතු බවට තීරණය කරන ලද අතර, ගිවිසුම් ප්‍රජා මූල සංවිධාන මාර්ගයෙන් සිදුකර තිබූ බව.	චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) මුදල් කොමිෂන් සභා චක්‍රලේඛ අංක 2016/01 හි 1.2 වගන්තිය අනුව, පළාත් පාලන ආයතන විසින් මාර්ග ඉදිකිරීමේදීත් ඒවා ප්‍රතිසංස්කරණයේදීත් දිගු කාලයක් භාවිතා කළ හැකි කාපට්, තාර හෝ කොන්ක්‍රීට් ඇතිරීම හැර බොරළු දැමීම හෝ තාවකාලික මාර්ග ඉදිකිරීම සිදු නොකළ යුතු වුවත් ඊට පටහැනිව, මාර්ග 32 ක් සඳහා රු. මිලියන 66 ක් වැයකර බොරළු දමා තිබුණි.	නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ, ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සහ මහජනතාවගේ ඉල්ලීම පරිදි, වැලි මාර්ග සඳහා බොරළු දැමීම යෝජනා ක්‍රම යෝජනා කරන ලද අතර මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලද බව.	මුදල් කොමිෂන් සභාවේ චක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.
(ඇ) කොම්මාදුරෙයි උතුරු අභ්‍යන්තර මාර්ගය වතු සහ සූර්ය බලශක්ති උත්පාදන ව්‍යවසායකයින්ගේ ඉල්ලීම මත රු. මිලියන 1.5 ක් වැය කර බොරළු දමා ඉදිකර තිබුණි. එසේ වුවද 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 33 වගන්තියට අනුව, ප්‍රාදේශීය සභාවට එම මාර්ගය පවරා ගැනීමට හා ඉදිකිරීම් සහ නඩත්තු වියදම් සඳහා වතු සහ කාර්මික ව්‍යවසායකයින්ගෙන් දායක මුදලක් අයකර ගැනීමට ගිවිසුමකට එළඹ නොතිබුණි.	මෙම ප්‍රදේශයේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප අංශ පීඨ, ජනතාව පදිංචි කළයුතු ගම්මාන, ජනාවාස, කුඩා ව්‍යාපාර ස්ථාන සහ මත්ස්‍ය ගොවිපලවල් සියල්ලම පිහිටා ඇති අතර මේවා ජනතාවගේ සුභසාධනය උදෙසා සිදු කර ඇති බව.	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 33 වගන්තියට අනුව කටයුතු කළ යුතුය.

3.5 වෙනත් සංවිධානවලට මුදාහැර තිබූ සම්පත්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා ගොඩනැගිල්ලේ වහලය මත සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික සමාගමකට අවස්ථාව සලසාදී එහි ආදායමින් සියයට 06 සිට 18 දක්වා පරාසයක ආදායම් සභාවට ලැබෙන පරිදි ගිවිසුම් ගත වී තිබුණි. සභාව විසින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඉහළ ආදායමක් උපයා ගැනීමට	සභාවේ ස්ථාවර තැන්පතු හෝ ආදායම් උපයෝජනය කර මෙම ව්‍යාපෘතිය සිදුකර නොතිබුණි. ගොඩනැගිලි පමණක් ලබාදී ආදායම් ඉපැයීමේ අරමුණින් ගිවිසුම්ගතව තිබූ බව.	සභාව සතු සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව උපයෝජනය කර ආදායම් උපයා ගැනීමට කටයුතු කළ යුතුය.

හැකියාව තිබියදී එලෙස කටයුතු නොකර එම අවස්ථාව පෞද්ගලික ආයතනයක් වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ කාර්ය මණ්ඩල ලැයිස්තු ප්‍රකාරව තනතුරු පුරප්පාඩු 07ක් පිරවීමට ක්‍රියාමාර්ග නොගැනීමෙන් පොදු ජනතාවට සපයනු ලබන සේවාවන් දුර්වල තත්ත්වයේ පැවැතුණි.	මේ පිළිබඳව සමාලෝචනය කර ඇති බව.	අත්‍යාවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීමට ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) සභාවේ සේවය කර විශ්‍රාම ගිය සහ ස්ථාන මාරුවී ගිය සේවකයින් 02කුගෙන් අයකළ යුතු හිඟ ණය රු. 106,731ක් වර්ෂ 08කට අධික කාලයක සිටත්, සේවය අත්හිටවූ සේවකයින් 03කුගෙන් හිඟ ණය රු.462,760ක් වර්ෂ 02කට අධික කාලයක සිටත් අයකිරීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	අදාළ සේවකයින්ට සහ සේවය කරන කාර්යාලවලට ලිපි යවා ඇති බව.	හිඟ සේවක ණය අය කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 ජනවාරි 12 දිනැති අංක DMA/01-2019 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ ඡේද අංක 6 ප්‍රකාරව, සමාලෝචිත වර්ෂය සඳහා අනුමත කළ අභ්‍යන්තර විගණන වැඩසටහනක් සභාවේ නොතිබුණි. එයට අදාළව අභ්‍යන්තර විගණන කටයුතුද සිදුකර නොතිබුණි.	අභ්‍යන්තර විගණන වැඩසටහනක් මෙම වර්ෂයේදී ක්‍රියාත්මක කරන බව.	චක්‍රලේඛයට අනුව, අභ්‍යන්තර විගණන වැඩසටහනක් සකස් කර අභ්‍යන්තර විගණන කටයුතු සිදුකිරීමට පියවර ගත යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සැපයුම්, පරිභෝජන ද්‍රව්‍ය සහ භාණ්ඩ වැනි වැය විෂයන් 24 ක් සඳහා අයවැයෙන් සලසා තිබූ රු. 1,570,000 ක ප්‍රතිපාදන උපයෝජනය නොකර ඉතිරි වී තිබුණි	පිළිතුරු ලබාදී නොමැත.	ප්‍රතිපාදන වෙන්කිරීම හා ඒවා උපයෝජනය වීම් මත කළ යුතුය.

4.3 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය

1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් සහ 2008 අංක 01 පනත මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පරිසර පනත සහ ඒ යටතේ ක්‍රියාත්මක වන රෙගුලාසිවලට අනුකූලව, ව්‍යාපාරික ආයතන 76ක කල් ඉකුත් වූ පාරිසරික බලපත්‍ර අළුත්කිරීමට පියවර ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.

නිර්දේශය

සභා බල ප්‍රදේශය තුළ ස්ථාපිත පරිසර බලපත්‍ර ලබාගත යුතු සියළු ආයතන එම බලපත්‍රය ලබා ගන්නා බව නියාමනය කළ යුතුය.